

# ස්පාභද්‍ය නය අර්බුදය ගෝලීය ආර්ථිකය බිඳවැටීමේ ඉමට තල්ල කරයි

Spanish debt crisis pushing global economy to the brink

නික් බිමිස් විසිනි  
2012 අප්‍රේල් 30

**අ**රුමුදල් හිගයෙන් පෙළෙන බැංකුවලට ඉතා පහල ප්‍රාප්‍යා අනුපාතිකයක් යටතේ නය සැපයීම පිහිස යුරේ විලියනයක තරම් සංචිතයක් ගොඩනැගීමට යුරෝපීය මහ බැංකුව (පුමුබැ) මැයික දී මූල්‍ය වෙළඳපොලට මැදිහත්වීමට පටන් ගැනීමෙන් යන්තම් සිව් මසකට පසුව, යුරෝපීය මූල්‍ය පද්ධතිය දුරදිග යන ගෝලීය ඇගැවුම් සහිත නව අර්බුදයකට මුහුනපා ඇත.

අපුන්වී ඇති වෙළඳපොල අර්බුදය වනාහි, තම දිගු කාලීන ප්‍රති මූල්‍ය ක්‍රියාන්විතය (එල්ටීඩාර්ඩි) යටතේ යුමුබැ ගෙන ඇති පියවරයන්ගේ හා මූල්‍ය වෙළඳපොලවල බැංකුව යටතේ යුරෝපය පුරා පනවනු ලබන කප්පාදු පියවර යන දෙකේම නිමුවුමකි.

ශ්‍රී කිය නය පැහැර හැරීමේ අද්දරට ඇදී යමින් උනුවේ යාමක තර්ජනය මතුකළ තැන් පවත්, මූල්‍ය ක්‍රියාවලේ ඇසු යුරෝපයේ සිව්වන විශාලම ආර්ථිකය වන ස්පාභද්‍යය වෙත මාරුවී තිබේ. පසුගිය සතියේ හෙලිදරවී වූයේ ස්පාභද්‍යයේ විරුකියා අනුපාතය සියයට 25ක් තරම් ඉහළ ගොස් ඇති බවයි.

විරුකියා අනුපාතයේ ඉහළ තැගීම වාර්තාවීමට පෙරම ස්වෑන්චිරඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනය, (එස්ඇන්චිලි) එරට නය ආපසු ගෙවීමේ හැකියාව දක්වන නය වර්ගීකරනය, පහත හෙළිය. ස්පාභද්‍ය බැංකු මුහුනපා ඇති අන්තරායන් පිළිබඳව ද එරට ගැමුරු අවපාතයකට ඇද වැටෙනු ඇති බවට ද එය අනුතුරු ඇගැවීය. ස්පාභද්‍ය තයෙනි වර්ගීකරනය යන්තම් මාස හතක් ඇතුළත පහත හෙළන ලද තුන්වන වතාව මෙයයි.

“දිගුකාලීන වර්ගීකරනයේ රිනාත්මක දැක්ම, ස්පාභද්‍යයේ ආර්ථික වර්ධනයේ හා අයවැය කටයුතුවල සැලකිය යුතු අවධානම ද මෙම තත්ත්වය රටට නය ලබාගැනීමට ඇති සුදුසුකම් කෙරෙහි ඇතිකරන බැංකුම පිළිබඳව ද අපගේ දැක්ම පිළිබඳ කරන්නේ යයි.” එස්ඇන්චිලි පුකායය සඳහන් කරයි. ස්පාභද්‍ය ආර්ථිකය 2012 වසරේ සියයට 0.3න් ද 2013දී සියයට 0.5න් ද වර්ධනය වනු ඇති බවට කළීන් පලව තිබූ අනාවැකි පැහැර කරමින් එය පුරෝකළනය කර ඇත්තේ, මෙම වසරේ ආර්ථිකය සියයට 1.5න් ද ලබන වසරේදී සියයට 0.5න් ද හැකිලෙනු ඇති බවයි.

ස්පාභද්‍ය බැංකු පද්ධතියට වසර අවසන් වන විට යුරේ බිලියන 120ක ඇප දීමක් අවශ්‍ය වනු ඇති බවට පලුවා අනාවැකි මධ්‍යයේ, ස්පාභද්‍ය විදේශ ඇමති ජොස් මැනුවෙල් මාගලෝ පැවසුවේ රට “දැවැන්ත පරිමානයේ” අර්බුදයකට මුහුනපා ඇති බවය.

වඩාත් බලවත් යුරෝපීය බලවතුන්ට කෙරෙන පැහැදිලි අනුතුරු ඇගැවීමක් සමග. විශේෂයෙන්ම ජ්‍රේමන්තියට, මාගලෝ එය වයිටැනික් තත්ත්වයට සමාන කළේය. “මෙහිදී තිලාබැසීමක් සිදුවුවහොත්, පලමුවන පන්තියේ මගින් ද ගිලෙනු ඇත” යනුවෙනි.

ස්පාභද්‍යයේ අර්බුදය දිග්ගැස්සුනොත් එය ඉක්මනින්ම ඉතාලියට හා අවශේෂ යුරෝපයට ද පැතිරෙනු ඇති බවට බිඳීමක් පවතියි. යුරෝපාලු සැලකියේ තෙවැනි විශාලම ආර්ථිකය වන ඉතාලිය, යුරෝපි බිලියන 734ක් වන ස්පාභද්‍යයේ නය ප්‍රමානය මෙන් දෙගුනයකටත් වැඩි විශාලියන 1.9ක් නය ගැනිය. ප්‍රන්සයේ නය වර්ගීකරනය පවා යලින් වටයකින් පහත දමනු ඇති බවට බිඳීම පැවතියි.

ස්පාභද්‍ය බැංකුවල අනුතුරුදායක තත්ත්වය, පසුහිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරුමුදලේ ප්‍රකාශයකින් ද ඉස්මතුකර තිබුනි. පසුහිය සිව් වසර තුළ ස්පාභද්‍යයේ මූල්‍ය ක්ෂේත්‍රය, දේපල වෙළඳපොලේ “උත්පාතය පුපුරා යාමේ වකුයක්” හේතුකොටගෙන තැගී ආ සැලකිය යුතු අවදානම නිසා “පෙර නොවූ විරු පරිමානයක” අර්බුදයක් අත්විදී බව එය පැවසිය. මෙය හෙලිදරවීකර ඇත්තේ, ඉතිරිකිරීම් තුළින් නොව, මූල්‍ය වෙළඳපොලවල් තුළින් අරුමුදල් සපයා ගැනීම මත ඔහුවට වැඩි විශ්වාසයක් තැබීම හා ප්‍රතිපත්ති හා තියාමන ආකෘතියේ දුබලකමයි.

ස්පාභද්‍ය බැංකු පිළිබඳ අසාමාන්‍ය සැපුරු ප්‍රකාශයක් තුළ ජාමුජ, “මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කරගැනීමේ දී, විශේෂයෙන්ම විශාලම බැංකුව ද ඇතුළු මෙම බැංකු, තමන්ගේ ගේජපත් ද කළමනාකරන හා පාලන ක්‍රමෝපායන් ද සවිමත්කර ගැනීමේ ක්ෂේත්‍රය හා තීරණාත්මක පියවර ගැනීම අත්‍යවශ්‍ය” බව සඳහන් කළේය. “විශාලම එක” යනුවෙන් සඳහන් කළේ, විශේෂයෙන්ම බිඳවැටුනු දේපල වෙළඳාමේ උත්පාතයට නිරාවරනය වූ ඉතිරිකිරීමේ බැංකු හතක එකතුවෙන් සැදී බැන්කියා ය.

කෙසේ නමුදු අර්බුදය තුදේක් ස්පාජ්ඩ්ස් තත්ත්වයන්ගේ ප්‍රතිපලය නොවේ. එය යුම්බැ සිය එල්ටීආර්ම් වැඩසටහන තුලින් ක්‍රියාවත නගන ලද “ගලවාගැනීම” යයි කියන ලද පියවරයන්ගේ ද ප්‍රතිපලය විය.

මෙම ප්‍රතිපත්තිය යටතේ, මූල්‍ය ක්‍රමය පුරා ද්‍රව්‍යීලතා අර්බුදයක් ඔවුන් දිවීම වලක්වා ගැනීමට දරන ලද වැයමක දී යුම්බැ, සියයට 1 පොලියට දුබල බැංකුවලට අරමුදල් සහයන ලදී. යුරෝපය ලේමන් බුදරස් පරිමානයේ අර්බුදයකට මූහුනපා ඇති බවට පලවු අනතුරු ඇගැවීම් මධ්‍යයේ මෙම ප්‍රතිපත්තිය පසුගිය දෙසුම්බරයේදී ක්‍රියාත්මක කරන ලදී.

කෙසේ නමුදු යුම්බැ මෙහෙයුම දිගුකාලීන විසඳුමක් සැපයුවේ නැති. සැබුවින්ම නම් එමගින් ගැටුළ තවත් උග්‍ර කලේය. මක්නිසා ද යත් අරමුදල් ලබාගත් දුබල බැංකු යථා ආර්ථිකයේ කටයුතු තුළ නොව ඒවා ආයෝජනය කලේ පහසුවෙන් ලාභ ලැබීමේ බලාපොරාත්තුවෙන් රාජ්‍ය නයකර මිලට ගැනීම සඳහා නිසාය. ප්‍රතිපලය වූයේ බෙහෙවින් දුබල බැංකුවල ඉරනම දැන් වෙන කවරදාකටත් වඩා නයගැනී කම්මී විශාලතම ගැටුළුවලට මූහුන දී සිටින ආන්ත්‍රික ඉරනම සමග සම්පූර්ණ ගැටුගැසීමයි.

යුම්බැ කටයුතු මෙම වසරේ මූල්‍ය මාස හතර තුළ මූල්‍ය වෙළඳපොලවල කෙටිකාලීන උත්පාතයක් නිරමානය කළ ද අර්බුදය වඩාත් විෂාද ලෙස යලි හිස ඔසවා තිබේ. ආන්ත්‍රික නයකර මිලට ගැනීමට බැංකු සතු අරමුදල් ප්‍රමානවත් නොවන බවට බිජාක්‍රියා යම්න් තිබේ.

ස්පාජ්ඩ්ස් හා ඉතාලි ආන්ත්‍රික නයකරයන්ගේ පොලී අනුපාත මැතිකදී ඉහළ යාම තුළ මෙම බිජාක්‍රියා පිළිබඳ කෙරිනි. මැත දිනවලදී ස්පාජ්ඩ්ස් නය සඳහා පොලී අනුපාතිකය සියයට 6 තීරනාත්මක මට්ටමට ඉහළ නැගුති. ජනවාරියේදී සියයට 7ක මට්ටමට නැගී තිබුනු ඉතාලි බැඳුම්කර පොලී අනුපාතික මාර්තු වන විට සියයට 4.5 දක්වා පහළ වැටුන ද දැන් යැලිත් සියයට 5.63 තෙක් ඉහළ නැග තිබේ.

ද්‍රව්‍යීලතාවේ වැඩිවිම කිසිදු කළුපවත්නා විසඳුමක් සම්පාදනය කිරීමට අසමත් යයි සැලකීමට පටන් ගැනීම නිසා ආරක්ෂන අරමුදල්, යුරෝ කළාපයේ ආර්ථිකයන්ට එරෙහිව ඔවුවු තබන බව වාර්තා වෙයි. ගිනැන්න්ල් වයිමිස් වාර්තාවකට අනුව වැඩිවන සංඛ්‍යාවක් ආරක්ෂන අරමුදල්, “යුරෝපයේ ගැටුළ කෙතරම් පැලපදියම්ව ඇත් ද යත් ඒවා ඉදිරි මාසවලදී යුරෝ කළාපය දැනට අත්දකිනවාට වඩා බෙහෙවින් බරපතල අර්බුදයකට තුවුදෙනු ඇති බවට ඔවුන් අල්ලති”.

යුරෝපීය ආර්ථිකය ගැටුළ අවපාතයක් තුළට ඇද දමන කප්පාදු වැඩ සටහන් මගින් මූල්‍ය අවිනිශ්චිත හාවය උග්‍ර කෙරෙන අතර රිනාත්මක ප්‍රතිලංඩු තොන්ත්‍රිවලක් බිජාකර ඇතුළතා ආර්ථික වර්ධනය පිරිහෙදී, බඳු ආදායම් පහත වැටෙදී, නය තත්ත්වය තරක අතට හරවමින් ආන්ත්‍රික බැඳුම්කර පොලී අනුපාත තවදුරටත් ඉහළ නෘතියි.

ස්පාජ්ඩ්ස් ය මේ පිළිබඳව තිබුණු තිබුණු තිබුණු මේ වසරේ මූල්‍ය මාස තුන ඇතුළත රිකියා 374,300ක් අහෝසි වීමේ ප්‍රතිපලයක් වශයෙන් බඳු ආදායම යුරෝ විශාලයකින් පමණ පහත වැටෙනු ඇතැයි ගනන් බලා තිබේ. ඒ සමග ම ස්පාජ්ඩ්ස් බැංකු කම මූල්‍ය සේෂ පත්‍රයෙන් සියයට 11ට සමාන ප්‍රමානයක යුරෝ විශාලය 316ක් යුම්බැන් ලබාගෙන ඇති බවට ගනන් බලා ඇති. සියයට 10කට වඩා වැඩිවන තත්ත්වයක් “ඇදවැටීමේ ලක්ෂයක්” ලෙස සලකනු ලබන්නේ, දැන් අමතර අරමුදල් එන්නත් කිරීම අවශ්‍ය කරවන බැවිනි.

එක්සත් ජනපද මූල්‍යායනවල බිජාක්‍රියා කරමින් හිටපු හාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස්, අද දිනයේ ගිනැන්න්ල් වයිමිස්හි ප්‍රලක්ල තීරුවකින්, යුම්බැ ද්‍රව්‍යීලතා ප්‍රතිපාදන වේදනා නායකයකට නොවැඩි දෙයක් බවට අනතුරු ඇගැවීය. “විදේශිකයින් තම දේපල විකුනා දමන අතර විශේෂයෙන්ම ස්පාජ්ඩ්ස්යේ දුබල බැංකු, රටේ දුර්වල නයකරයන් වැඩි වැඩියෙන් මිලට ගෙන තිබේ. බැංකු වෙන කවරදාකටත් වඩා නොසංසුන් වනු වෙළඳපොල විසින් තිරික්ෂනය කරයි. යලි වතාවක් යුරෝපීය හා ගෝලීය ආර්ථිකය එහි ඉම වෙතට ලැගාවෙයි.”

ස්පාජ්ඩ්ස් අර්බුදයේ බලපැම යුරෝපයෙන් හා එක්සත් ජනපදයෙන් ඔබිට ද පැතිර යනු ඇති. පසුගිය සතියේ ආසියාව පිළිබඳව ප්‍රලක්ල ජාම්පා වාර්තාවක් පැවත්වු ඇති බව හා තවත් “පසුබැම්” ආසියාවට “දැවැන්ත ප්‍රතිව්‍යාක” ගෙන්නු ඇති බවය. “විශේෂයෙන්ම, දියුනු රටවලට කෙරෙන නිර්යාත තියුනු ලෙස පහත වැටීම හා ප්‍රාග්ධන ගලනයේ ආපසු හැරීමක් කළාපයේ කටයුතු කෙරෙහි බරපතල බලපැමක් ඇතිකරනු ඇති.”

අරමුදල් ආපසු හැරීම පිළිබඳ සලකනු දැනටමත් දැකගත හැකිය. ජාත්‍යන්තර සමත බැංකුව නිකුත්කළ සංඛ්‍යා ලේක්නවලට අනුව 2011 අවසන් මාස තුන ඇතුළත යුරෝපීය බැංකු ආසියාවට දී තිබුනු නයවලින් බොලර් බිජාක්‍රියා 100ක් ආපසු ගෙන ඇති.